

ශ්‍රී ලංකාවේ තෙන් බිම් පරිසර පද්ධති හා රෝට අදාළ නීතිය සැකෙවින්....

නිරියු සුගත් අතපත්තු

නිති නිපුදාරී

පරිසර යුත්ති තේත්දය

ලේකයේ පවත්නා පරිසර පද්ධති අතුරන් සුවිශේෂී ස්ථානයක් තෙන් බිම් පරිසර පද්ධති සඳහා ලැබේ. ඒ මක්නිසාද යත් පෙළ විවිධත්වය අතින් පොහොසත් පරිසර පද්ධතින් අතුරන් තෙන් බිම් වලට හිම් වන්නේ වැදගත් තැනක් වන බැවිති. මත්ස්‍ය සම්පත හා අනෙකුත් පිටින්ගේ පැවත්මටත්, ගාක සහතියේ පැවත්මටත් තෙන් බිම්වලින් ලැබෙන්නේ මතා පිටිවහලකි.

1991 දී ඉරානයේ රුමිසාර් නගරයේ දී තෙන් බිම් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඇති කර ගන්නා දෙ රුමිසාර් සම්මුතියට අනුව,

“පහළ උදුම් මට්ටමේ සිට (බාදිය මට්ටමේ) ජීවර් 6 ට අඩු මුහුද පුදේශ (කොරල් පර, මුහුද තෘත්‍ය යනාදි) ද ඇතුළත්ව ගලා යන හෝ නිශ්චලව පවත්නා මිරදිය, කිවුල් දිය හෝ ලවණු දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති ස්වභාවික හෝ කාන්තිම ජලාශ, වගුරු ධීම්, විල්ල, ජල මාරුග, හැල ඉඩීම හෝ පිටි ඉඩීම යනාදිය තෙන් බිම් ලෙස සැලකේ”

මධ්‍යම පරිසර අධිකාරිය තෙන් බිම් නීත්වත්තය කර ඇත්තේ,

පළයෙන් වැසි පවතින හෝ පළයෙන් සංත්ත්ත වූ හෝ පාංශ ව්‍යුහයක් සහිත වාර්ෂික දේශගුණ වතුයෙන් විශේෂ වැදගත්කමක් දරනු භුම් පුදේශයක් වශයෙනි.

විෂි නීත්වත්තයන් අනුව පැහැදිලි වන්නේ සරල විග්‍රහය තුළ තෙන් බිමක් යනු ජලය මුළුක කොට ගෙන නීත්මානුය වන හා ජලය මගින් ක්‍රියාකාරීත්වය හා ගති ලක්ෂණ පාලනය කරන්නා වූ පරිසර පද්ධතියක් යන්නයි.

1971 සම්මත කළ රුමිසාර් සම්මුතියට අනුව ආසියානු තෙන් බිම් නාමාවලියක් 1989 වසරේදී හඳුන්වා දුන් අතර ජාත්‍යන්තර විනාමකමක් සහිත ආසියානු තෙන් බිම් 947ක් මෙම නාමාවලියට ඇතුළත් කර ඇති අතර ඉන් 41 ක් ම ශ්‍රී ලංකාවට අයන් වේ. මෙම තෙන් බිම් 41 න් 08ක් ශ්‍රී ලංකාවන් විනාජ වීමේ තරේතනයට ලක්ව ඇති බව ලේඛක සංරක්ෂණ සංගමය (IUCN) ප්‍රකාශ කරයි. විෂි නාමාවලියට අමතරව තවත් තෙන් බිම් 44 ක් ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමකින් යුත්ත තෙන් බිම් ලෙස හඳුනා ගෙන ඇත.

තෙන් බිම් ආරක්ෂා කළ යුතු වන්නේ අයි?

1. ගාක හා සතුන් රෙසකගේ ජන්ම භුම් හා වාසස්ථාන ලෙස වැදගත් වීම.
2. ගාක, සතුන් හා බනිජ වර්ග රාජියක නිෂ්පාදන මුලය ලෙස තෙන් බිම් ක්‍රියා කිරීම.
3. ජල සම්පාදනය හා ප්‍රවාහන පහසුකම් සැපයීම.
4. ගං වතුර පාලනය කිරීම.
5. වෙරළ බාදනය හා සුපුරු වේගය පාලනය කිරීම.
6. රැකියා සැපයීමේ මුලාශ්‍යක් ලෙස ක්‍රියා කිරීම. (මත්ස්‍ය ක්‍රේමාන්තය)
7. ජලය පිරිසිදු කිරීම.
8. මිනිසාට කායික මානසික සුවයක් බඟා දෙන සෙංඩරියාන්මක පරිසරයක් නිර්මාණය කිරීම.
9. ගාක හා සතුන් පිළිබඳ අධිකනය කරන්නන්ට මෙම පරිසර පද්ධති පර්‍යේෂණාතාරයක් ලෙස ක්‍රියා කිරීම.
10. කැලු කසල, අපවිත ජලය රැඳවුම් ස්ථාන ලෙස වැදගත් මෙහෙයක් ඉටු කිරීම.
11. ප්‍රෝටීන් ප්‍රහවයක් ලෙස ක්‍රියා කිරීම.

මෙරට තෙන් බිම් පරිසර පද්ධති විනාජ වීම සඳහා බලපා ඇති සාධක

1. තෙන් බිම් ගොඩ කිරීම.
- නාගරිකරණය, නාගරික ජන සංඛ්‍යාව ඉහළ යාම, ජනාවාස ශිෂ්‍යයෙන් වර්ධනය වීම, යනාදි අවශ්‍යතා සඳහා ඉඩීම් පර්හරණයේදී වැඩි වශයෙන් තෙන් බිම් පරිසර පද්ධති විනාජ කරනු දැකිය හැක.

2. බොහෝ තෙන් බිම් ලුණු ලේඛායන් හා ඉස්සන් කොටු ඉදි කිරීම වැනි කාර්යයන් සඳහා යොදා ගැනීම.

උඳ - ප්‍රත්තලම කළපව

3. ප්‍රවාහන වෙනුවෙන් තෙන් බිම් සම්පත් සුරු කිම. කඩ්පාලාන ගාක පද්ධතිය විනාජ කිරීම, සංවාරක හෝට්ල් ඉදිකිරීම, තෙන් බිම් පරිසර පද්ධතිවලින් හමුවන සුවිශේෂ මසුන් සිජ්ජි කුටු හා කොරල් පර ඇතුළු විවිධ පිටින් නොර රහස් අපනයනය කිරීම, අසීම්ත ලෙස සිදු කරන වැලු ගොඩ දැමීම මේ අතර ප්‍රධාන වේ.



4. පරිසර දූෂණාය

කෘෂි රසායන උච්ච, පොලිටින් හා සහ අපද්‍රව්‍ය, තෙල් වර්ග හා කාර්මික අපසන්ධින විශාල වශයෙන් මෙම පරිසර පද්ධති සඳහා බැහැර කිරීම.

5. ආනුමත්‍යීම් ගාක හා සත්ව විශේෂ ව්‍යාප්තිය.

තෙත් බ්‍රේ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති කියා මාර්ග.

ශ්‍රී ලංකාවේ තෙත් බ්‍රේ සංරක්ෂණය සම්බන්ධයෙන් වැදගත් වන පනතක් ලෙස 1937 වන සත්ව හා වැක්ෂලතා ආයුෂා පනත හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම ඉහතින් සඳහන් කළ තෙත් බ්‍රේ වැඩි ප්‍රමාණායක පාලනය හාරව කටයුතු කරන්නේ වන ප්‍රාථි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ පනත ප්‍රකාරව වැඩි ප්‍රමාණායක තෙත් බ්‍රේ සත්ව අනය තුළු හා වෙනත් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමිනි.

තවද 1989 වර්ෂයේදී මධ්‍යම පරිසර අධිකාරය විසින් තෙත් බ්‍රේ රැක ගැනීම සඳහා වන අනුරූප තෙත් බ්‍රේ කියාකාරී කමුටුව ස්ථාපිත කිරීම හා තෙත් බ්‍රේ කොමිෂමක් ඇති කර ඒ හරහා නීති හා ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම ද මේ සඳහා ගන්නා ලද වැදගත් පියවරයන් ලෙස හඳුන්වා දිය හැක. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරීයේ තෙත් බ්‍රේ සංරක්ෂණ ව්‍යාපෘතිය ද මෙහිදී වැදගත් කොට සැලැකිය හැකිය.

මීට අමතරව 1980 අංක 47 දුරණ ජාතික පාරිසරක පනතේ අංක 23 (ආ) (1) වගන්තිය යටතේ සහ රීට අඹාලව නීතින් කර ඇති 1993 ජූනි 24 වන දිනැති අංක 772/22 දුරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ද මෙරට පිහිටි සමහර තෙත් බ්‍රේ කුමන කටයුත්තක් සඳහා හෝ පුරුව ලිඛිත අනුමැතියකින් තොරව ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

1. 1988 අංක 03 දුරණ ජාතික උරුම වන තුළු පනත සහ කැලුක ආයුෂා පනතින් ආවරණය වන ප්‍රදේශ
2. පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත පරිදි බාදනය විය හැකි ප්‍රදේශ
3. ගං වතුරන් ආරක්ෂා වීමේ ආයුෂා පනත යටතේ ප්‍රකාශිත ගං වතුර ප්‍රදේශයක් සහ 1982 අංක 52 දුරණ පනතින් සංකීර්ණ දෙන 1968 අංක 15 දුරණ ශ්‍රී ලංකාවේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ පනතින් ප්‍රකාශිත ගං වතුරන් ආරක්ෂා වීමේ ප්‍රදේශ
4. දිය පහරේ මාර්ගයේ කවර හෝ ස්ථානයක දී මීටර් 25 ට වැඩි පළුලක් ඇත්තා වූ ද රුපයේ ඉඩම් ආයුෂා පනත යටතේ අර්ථකතය කර ඇති පරිදි යම් පොදු දිය පහරක ඉවුරේ සිට මීටර් 60 ක දුරක්

5. ජලාශයක උපරිම ජල සැපයුම් මට්ටමට වැඩි වූ රක්ෂිත ප්‍රදේශ

6. පුරා වස්තු ආයුෂා පනත යටතේ නිශ්චිත කොට දක්වා ඇති හෝ ප්‍රකාශයට පත් සහ කොට ඇති යම් පුරා විද්‍යාත්මක රක්ෂිතයක්, පුරානා හෝ ආරක්ෂිත ස්මාරකයක්

7. උද්‍යිඛ උද්‍යාන ආයුෂා පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද යම් ප්‍රදේශයක්

8. ඉහත සඳහන් වික් විධි විධානයකට හෝ අදාළ නොවන නමුත් හෙක්වයාර 04 කට වැඩි ඕනෑම තෙත් බ්‍රේ, තෙත් බ්‍රේ ප්‍රදේශයක් හෝ ආරක්ෂිත ප්‍රදේශයක්

යනාදි වශයෙන් වූ ප්‍රදේශ මෙයේ තහනම් ප්‍රදේශයන් ලෙස වර්ග කර දක්වා ඇත.

එම් අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් රමිසාර තෙත් බ්‍රේ වශයෙන් 1991 වසරේදී පුරුම වරට බුන්දල අනය තුළුයන් 2001 වසරේදී ආනවිලුන්දාව තෙත් බ්‍රේ 2003 වසරේදී මාදු ගෙවෙන තෙත් බ්‍රේ වශයෙනුත් නාමාවලියට ඇතුළත් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා රජය විසින් ජාතික තෙත් බ්‍රේ ප්‍රතිපත්තියක් කෙටුම් පත් කිරීම සහ ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද මෙරට තෙත් බ්‍රේ සංරක්ෂණය සම්බන්ධයෙන් ගන්නා ලද වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැක. මධ්‍යම පරිසර අධිකාරය, ලේක සංරක්ෂණ සංගමය සහ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය වීකාබද්ධ ව්‍යාපෘතියක් හරහා තෙත් බ්‍රේ පිළිබඳ පරිසනක දත්ත පද්ධතියක් හඳුන්වා දීම මේ සම්බන්ධව ගෙන ඇති වැදගත් පියවරක්.

